

මිනැම සාර්ථක ජීවිතයක ප්‍රධාන ලක්ෂණය වන්නේ කලට, වේලාවට සිය කටයුතු කිරීම සි. ගිහිගෙයින් නික්ම සපුනට ඇතුළත් ව පිළිවෙත් පුරන පැවිදි උතුමන්ලාගේ ජීවිතය ද වඩ වඩාත් සාර්ථක කර ගැනීම සඳහා අතිතයේ පටන් දෙනීක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. දිනවරියාව යනු එය සි.

දිනවරියාවෙන් කෙරෙන්නේ පැවිදි ජීවිතය කුමවත් හැඩගැස්මකට යොමු කිරීම සි. එයින් බාහිර අරමුණු කරා ඇදී යන සිත පාලනය කර පැවිදි ජීවිතයේ අරමුණුවල ම රඳවා තබයි. එදිනෙදා වැඩකටයුතු පහසු කරව සි.

වර්තමානයේ කාලසටහන යනුවෙන් ව්‍යවහාර කරන්නේ මේ දිනවරියාව ම ය. බුදුරජාණන් වහන්සේ පවා දිනවරියාවකට, කාලසටහනකට අනුව දිනය වෙන් කරගෙන කටයුතු කර ඇති බව දක්නට ඇත. එය ද ආදර්ශයට ගෙන සැම පැවිදි උතුමෙකු ම දිනවරියාව ඒ ආකාරයෙන් ම අනුගමනය කිරීමට උත්සාහවත් විය යුතු ය.

පුරාණ දිනවරියාව

සැදුහැයෙන් සපුන් වන් කුල දරුවන් විසින් අරුණුට පළමු ව දහැටි වළඳා, මළපෙන්මේ හැමද නිමවා පැන් පෙරහා තබා විවේකස්ථානයෙක හිඳු සිල් බැලීමෙන් විවේක වත් සැපයීමෙන් තුන් පැයක් යවා, ගෙඩිය ගැසු කලැ ‘සතං හත්වී සතං අස්සා’ යනාදීන් සිහි කරමින් දාගැජ් මහාබේයට එළඹූ වත් සපයා පිදිය හැකි වතක් ඇත පුදා ‘ඉතිපි සො හගවා’ යනාදීන් නව අරහාදී බුදු ගුණ සිහි කොටු අනුව්‍යිත තො වැ වැද එක විට මැ ආප්‍රුවණ කොටු ගෙන තැගී සිටු පිළිවෙළින් පත්කඩ තබා වැදු ගෙනැ ලිත බලා අවවතායාව පොහො කළ ද්‍රව්‍ය බුදව්‍යීය කිය ලු කලැ

“තසස පාසාදිකං නොති පතනවේටර බාරණං
පබැර්තා සම්ලා තසස යසස සිල් සුනිමලල”

යනාදින් සිහි කොටු පාසිවුරු දරවැ කමටහන් ගෙනැ ගමට වදනා කලැ ආචාර්යී උපාධ්‍යායනට තුදුරු වැ නො ලං වැ ගොස් සිවුරු හඳනා තැනැ හැමැද පාත්‍රය මූදා දිලා කැටුවැ ගොස් ගමට වැදු ස්ත්‍රී පුරුෂ ඇත්, අස්, රථ, පාබල සෙනග නොයෙක් දික් නො බලා සේඛියාහි කි සෙයින් සිගා ගෙනැ කැටුවැ නික්මැ පාත්‍රය හා සගල සිවුර දේ අතින් අල්වා ගෙනැ කමටහන් මෙනෙහි කරනුවන් විසින් වෙහෙරට අවුත් සිවුරු වස පිසු තබා හිඳිනා අසුන් පනවා පත් සලා පා දොවා පැන් මලා දැහැටි දැඩු එළවා දී තමාග පාත්‍ර පයෝපන්නයෙන් අනුතට දන් දිලා කිසිවක් උන් නො ගතහාත් බත් සරලුවක් වත් දන් දිලා ඇසෙන සේ පස්විකා ගෙන සේඛියාහි කි සෙයින් අහර කිස නිමවා, පිළිවෙළින් වැඩිමහලු තැන්ගේ පාත්‍ර සෙය්දා වත් සපයා බොජ්න්හල හැමැද ගුරුන්ට වත් දක්වා, ඉක්තිති ගුරුන් හා බුදුන් වැදු ගෙන විවේකස්ථානයක හිදු අතිත පස්විකුම් පස් විකා සිල් බලා මෙත් කොටු ගෙනැ පැයක් විතරකින් අඩ ගසා ලු කලැ පොත කියවා පත ලියවා අසන පිරිවහන දෙය වනපොත් කොටු විද්‍යීනා බුරයෙහි යෙදෙන්නවුන් විසින් වෙන වෙනම් හිදු තමහට නියම පෙළ වන පොත් දිලා අසා ගෙන වේලා ඇතහාත් වනපොත් කොටු ලා රේ වන්නට පැයක දී ගෙමෙන් හැමැන්ද යුතු.

වත් පැමිණියන් විසින් ගිනි එළවා පහන් පුදා බණ සලසා ආරාධනා කොටු පයට පැන් එළවා පිළිවෙළින් හිදු බණ අසා පිරිත් බැණැ ගෙන, ගුරුන්ට වත් දක්වා විවාලමනා සැක ඇත විවාරාගෙනැ පුහුණුවන් ඇත පිරිවහා, සේඛියා වතුපාරිගුද්ධේසිලය පිරිවහාගෙනැ තමන් සැතැපෙන ගෙහි වැඩිමහල්ලන් ඇත වත් සපයා වැදු අවකාශ ගෙන සැතැපෙන අස්නේ හිදු පස්විකා ගෙනැ සතර කමටහන් මෙනෙහි කොටු අලුයම නැගෙම් යන සිතින් නිද්‍රාපගතව අලුයම නැගී පස්විකාගෙනැ සතර කමටහන් මෙනෙහි කොටු රතන සූත්‍රයෙන් පිරිත් බැණැ මෙත් කොට ගෙනැ අරුණෙට පළමු වත්සැපයිමෙන් පළමු කි සෙයින් ම කරනුවන් විසින් දෙවේලෙහි සෙත් පිරිත් සංවේග වස්තු අට, අගුහ, මරණසති සිහිකරනුවන් විසින් එක්වන් දස ධම්ම සූත්‍රය මෙනෙහි කිරීමෙන් ජන්දාදින් අපායෙහි ගෙනැ හැර සිවුවාක් මෙන් නො කොටු මවුනොවුන්ගේ දුටු වරද කිමෙන් මෙත්තාව්‍යීකම් පුරා

"යො පන හිකු ධම්මානු ධමම පටිපනෙනා විහරති සාම්වී පටිපනෙනා අනු ධමමවාරි සො තපාගතං සකකරෝති ගරු කරෝති මානෙති පූජති පරමාය පූජාය පටිපනති පූජාය" සි වදාල අවවාද සිත තබා ගෙනැ බුදුන් මෙසේ ප්‍රතිපත්ති පූජායෙන් පුද්නුවන් විසින් මෙති දිනවරයාව කෙලේ ඇද්ද සි විවාල කලැ කළවුන් විසින් මුවෙන් නොඩීමෙන් හා වුවමනා කිසි කටයුත්තකට කාරණා කියාලීමෙන් හා වැයද්දකට වැලි ලාස්සක් ගෙනහැර මළුයෙහි ලා එක්වන් දිනවරයාව පසස්නන් විසින් සඛුහ්මසරුන්ගේ සිවුරු ගෙත්තම් කිරීම පාතු පිසීම ආදි කුදු මහත් කටයුත්තෙහි සමර්ථවැ ඉදිසින් ඇතිවැ වැඩිමහල්ලන්ට සූවව වැ මොලොක්වැ පාහිස්නා බිස්සක් සෙයින් මන් නැති වැ සතර පසයෙහි ලද දෙයකින් සතුවුවැ අල්පකංත්‍යය ඇතිව පරිශ්කාර දොලසකින් වඩා නො ගැන්මෙන් ස්වකීය පැවතුම් ඇතිවැ සන්ඩුන් ඉඹරන් ඇති වැ මූහුකළ තුවනින් යුත්ත්වැ කායගලී වවිගැනී තැති වැ කුලයා කෙරෙහි ද ගණයා කෙරෙහි ද නො ඇලි කුඩා වුවත් පාපයකුදු නො කොටු මෙසේ ප්‍රතිපත්ති පූජායෙන් පුද්නුවන් විසින් ලොවී ලොවිතරා සැපත් සිද්ධ කට යුතුයි.

දින විරියාවේ සරල අදහස

ශුද්ධාවෙන් සාසනයෙහි පැවිදි වූ කුල පූතුයන් විසින් අරුණ නැගෙන්නට පෙර දත් මැද මුව දොවා මළ පියගැට පෙළ ආදිය හැමද නිම කොට පැන් පෙරා තබා විවේක තැනක හිදගෙන තමාගේ සිල් බිඳී ඇද්දයි බැලීමෙන් අනතුරුව විවේකයෙන් තුන් පැයක් (ඉංග්‍රීසි පැය එකයි විනාඩි 12 ක්) ගත කොට ගෙඩිය ගැසු කළ

සතං හත්වී සතං අස්ස සතං අස්සතරී රථා
 සතං කයුදුකාසහස්‍යාති ආමුනමණී කුණුවලා
 එකස්ස පද්ධිත්තාරස්ස කලං නායෙති සොලයි.

"ලක්ෂයක් ඇතුන් ද ලක්ෂයක් අශ්වයන් ද ලක්ෂයක් අශ්ව තරයන් (කොට්ඨාස දාව උපන් අගනා අශ්වයන්) ද රථ ලක්ෂයක් රථ ද මිණිකොට්ඨාස අඛරණීන් සැරසුණු කන්‍යාවන් ලක්ෂයක් ද යමෙකුට ලැබුණත්, ඒවා ලැබීම බුදුන් වදින්නට යාමට තබන පියවරක සොලොස්වෙති කළාවෙන් කළාවක් තරම් වත් නොවේ"

යනාදී දහම් සිහිකරමින් දාගැබ, මහාබෝධිය වෙත එළඹ, වතාවත් කොට පිදිය හැකි දෙයක් වේනම් පුදා, ඉතිපිසො හගවා යනාදී වශයෙන් නව අරහා දී බුදුගුණ සිහි කොට, අන් අතකට සිත යා තොදී වැදගෙන සියල්ලන් එකටම අවසරගෙන තැගී සිට, අවච්චායාව හෙවත් එදින ඉර උදාව පමා වීම හෝ තොවීම ද (අවසන් වරට) පොහොය කළ ද්‍රව්‍ය ද බුද්ධ වර්ෂය (මාස දින) ද ප්‍රකාශ කිරීමෙන් පසු :-

"යමෙකුගේ සිලය ඉතා පිරිසිදු තම් ඔහුගේ පා සිවුරු දැරීම ආදී ඉරියවු ප්‍රසන්න ය. ඔහුගේ පැවිද්ද සථල ය"

යනාදී දහම් සිහි කොට, පාත්‍රය හා තුන් සිවුරු දරාගෙන, පිහු පිණිස යාමේ දී සිහි කළ යුතු කම්ටහනක් ලබා ගෙන, ගමට පිවිසෙන කළ ආචාරය උපාධ්‍යායන් වහන්සේලාට ඉතා තුදුරින් ද තොලං ව ද ගොස්, ගමට පිවිසෙන්නට සිවුරු පොරවන තැන හැමද දී පාත්‍රය ද එවිකයෙන් මුදා දී උන්වහන්සේලා සමගම ගොස් ගමට පිවිස ස්ත්‍රීන් පුරුෂයන් ඇත් අස් රථ පාබල සෙනාග ආදී තොයෙක් දේ දෙස තොබලා සේඛියාවන්හි කි ආකාරයෙන් පිහුසිගා ගෙන, උන්වහන්සේලා සමග ම ගමෙන් තික්ම පාත්‍රය හා දෙපට සිවුර දේ අතින් අල්ලාගෙන කම්ටහන් මෙනෙහි කරමින් වෙහෙරට පැමිණ, සිවුරු දණ්ඩ පිස එහි සිවුරු තබා, වැඩ හිදිනා අසුන් පතනා දුවිලි පිසලා, පා සොදාගෙන දිය බදුන සහ දූහැටි දඩු ගුරුන්ට සපයා දී තමාගේ පාත්‍රයට ලැබුණු දෙයින් අනුත්වත් දන් දිලා ඔවුන් කිසිවක් තොගත හොත් බත් හැන්දක් වත් දන් දිලා ඇසෙන සේ ප්‍රත්‍යාවේක්ෂා කොට සේඛියාවල කි ආකාරයෙන් අහර කිස නිමවා පිළිවෙළින් වැඩි මහජ ඇත්තන්ගේ පාත්‍ර සේදීම ආදී වතාවත් කොට දන් හල හැම ද ගුරුවරුන්ගේ ද වතාවත් කොට අනතුරුව ගුරුවරුන් සමග ම බුදුන් වැද ගෙන විවේකස්ථානයක හිද ප්‍රත්‍යාවේක්ෂා කොට සිල් බැඳී ඇදේදි බලා මෙත් වඩා, පැයකින් පමණ අඛගැසු කළ ගුරුන් වෙත ගොස් කියවන පොත් කියවා ලියන පත් ලියවා අසන පාඩම් කරන දේ වන පොත් කොට - විද්‍රෝහනා දුරයෙහි හික්මෙන ඇත්තන් තම වෙන වෙනම හිඳුගෙන තමහට නියමිත පෙළ දහම් පාඩම් දිලා පාඩම් අසාගෙන වේලාව තිබේනම් ඒවා වන පොත් කොට - රේ වන්නට පැයකට පෙර ගේ මෙහි හැමදිය යුතු ය.

ඒ ඒ වත් නියමිත අය විසින් ගිනි දල්වා ගෙන ඔවුන් පහත් පූජා කොට, බණ දෙසුමට අවශ්‍ය දේ පිළියෙල කොට බණ දෙසන ඇත්තන්ට ආරාධනා කොට පා දෙවීමට පැන් සපයා වැඩි මහලු පිළිවෙළින් පෙළට හිදගෙන බණ අසා, පිරිත් කියාගෙන, ගුරුවරුන්ට අවශ්‍ය වතාවත් කොට සැක සහිත කරුණු ඇතොත් විමසා දැනගෙන, මතකයෙන් ප්‍රගුණකරන්නට තිබෙන දේ හඩනගා පාඩම් කියා ගේඛියා සහ වතුපාරිගුද්ධ ශිලය ද පාඩම් කියා, තමන් සැතපෙන ආචාරයෙහි වැඩිමහලු ඇත්තන් ඇතොත් වතාවත් කොට වැද අවසර ගෙන සැතපෙන අසුනේ හිද ගෙන අතිත ප්‍රත්‍යාවේක්ෂා කොට සතර කමටහන් මෙනෙහි ගොට රතන සුතුයෙන් පිරිත් කියා ගෙන මෙත් වඩා, අරුණ නැගන්නට පෙර පළමු කී ආකාරයෙන් ම වතාවත් කළ යුතුය. ඔවුන් විසින් උදේ සවස යන දෙවිලෙහි ම කරණීයමෙන්ත සුතුය, සංවේග වස්තු අට, අසුහානුස්සතිය, මරණානුස්සතිය සිහිකරන අතර ම සියලු දෙනා එක්ව දසඩම් සුතුය මෙනෙහි කළ යුතු ය. එසේ ම ජන්දායෙන් අගතියට වැළි, වරද කරන්නන් අපායට යන්නට ඉඩ හැර නොසිට, ඔවුනොවුන්ගේ දුටු වරද දැක්වීමෙන් මෙත්තා වැළි කර්මය පුරන්නේ ය.

අලුයම නැගිට නැවත ප්‍රත්‍යාවේක්ෂා කොට සතර කමටහන් මෙනෙහි කොට රතන සුතුයෙන් පිරිත් කියා ගෙන මෙත් වඩා, අරුණ නැගන්නට පෙර පළමු කී ආකාරයෙන් ම වතාවත් කළ යුතුය. ඔවුන් විසින් උදේ සවස යන දෙවිලෙහි ම කරණීයමෙන්ත සුතුය, සංවේග වස්තු අට, අසුහානුස්සතිය, මරණානුස්සතිය සිහිකරන අතර ම සියලු දෙනා එක්ව දසඩම් සුතුය මෙනෙහි කළ යුතු ය. එසේ ම ජන්දායෙන් අගතියට වැළි, වරද කරන්නන් අපායට යන්නට ඉඩ හැර නොසිට, ඔවුනොවුන්ගේ දුටු වරද දැක්වීමෙන් මෙත්තා වැළි කර්මය පුරන්නේ ය.

"යම් හික්ෂුවක් ධර්මයට අනුව පිළිපදිමින් ඔවුනොවුන්ගේ වත් පිළිවෙත් සපුරුමින් සුහද ව ධර්මානුකුල ව හැසිරේ නම් උන්වහන්සේ එමගින් බුදුරජාණන්වහන්සේට උතුම් ම පූජාව වන ප්‍රතිපත්ති පූජාවෙන් සත්කාර කළා වන්නේ ය, ගරු කළා වන්නේ ය, වැදුම් පිදුම් කළා වන්නේ ය" යි වදාල අවවාද සිත තබාගෙන මෙසේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුද්නන්න් විය යුතු ය. ගුරුවරුන් ඔවුන්ගෙන් මෙකි දින වරියා ව නිසි පරිදි ඉටු කළේ දැය විමසු විට ඉටු කළ ඇත්තන් විසින් නිහඹව සිටීම ද කෙනෙකුට කියුතු දෙයක් වේ නම් එය පැවසී ම ද කළ යුතු අතර වැරද්දක් සිදුවීනම් ර්ට දඩුවම් ලෙස වැළි ලාස්සක් ගෙනවුත් මළිවෙහි දුම්ය යුතු ය. මේ දින වරියාවට එකාමෙන් ගරුකරන සියල්ලන් විසින්, එකට මහණ දම් පුරන ඇත්තන්ගේ සිවුරු මැසීම් පාතා පිසීම් ආදි ලොකු කුඩා සැම කටයුත්තෙහි දක්ෂ විය යුතුය. එඩිතර සිත් ඇතිව වැඩි මහල්ලන්ට කිකරුව මඟ මොලොක් සිත් ඇතිව පාපිස්නා බිස්සක් මෙන් මානයෙන් තොර විය යුතු ය. සිවු පස අතුරෙන් ලද දෙයකින්

සතුටුව වැඩි වැඩි නැතිව පිරිකර දොළහකට වඩා පාවිච්චියට නොගෙන තමන්ගේ අල්පේෂීජ රැක ගෙන යුතුව සන්සුන් ඉදුරන් ඇතිව මෝරාගිය නුවණීන් යුතුව කයින් හෝ වචනයෙන් උච්චකම් නැතිව, ගිහි පවුල් සමග හෝ කණ්ඩායම් පිරිස් සමග ඇලීම් ගැලීම් වලින් තොරව, කුඩා පාපයක් වත් නොකාට මෙසේ ප්‍රතිපත්ති පූජාවෙන් පුදමින් ක්‍රියා කොට දෙවි මිනිස් යන ලොකික සැප හා නිවන නැමැති ලෝකාත්තර සැපත් සිද්ධ කරගත යුත්තේ ය.

ක්‍රියාකාරකම 27.1

පුරාණ දිනවරියාවේ සඳහන් පැවිදී උතුමෙකුගේ දෙනික වර්යා පිළිවෙළ අංක යටතේ ලේඛනගත කරන්න.

උදා :- තිරු උදාවට පෙර අවදි වී දැනැටි වැළඳීම.

ක්‍රියාකාරකම 27.2

පුරාණ දින වරියාවේ එන අපට නුපුරුදු විශේෂ දේ පිළිබඳ ලැයිස්තුවක් පිළියෙල කරන්න.

ක්‍රියාකාරකම 27.3

බුදුරජාණන් වහන්සේගේ දිනවරියාව සැකසී තිබූ ආකාර පොත පත ඇසුරෙන් සොයා සටහනක් පිළියෙල කරන්න.